

ලිය කියවිලි පරිවර්තනය කර ගැනීම සඳහා අයදුම් පත්‍රය.

උපදෙස්:-

1. අදාල සිංහල හෝ දෙමළ මුල් සහතික සහ ඒවායෙහි ඉංග්‍රීසි පරිවර්තන ඉදිරිපත් කල යුතු අතර එම සියලු ලේඛණ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගින් වසරක කාලයක් තුලදී සහතික කර තිබිය යුතුය. (එම සහතික කිරීම වලංගු වන්නේ සහතික කරන ලද දින සිට එක් වසරක කාලයක් සඳහා පමණි)

2. ඉතාලි භාෂාවෙන් ඇති ලේඛණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට නම් එම මුල් ලේඛණ ප්‍රිෆෙක්තුරා හෝ ප්‍රකුරා (PREFECTTURA/ PROCURA) ආයතය මගින් සහතික කර තිබිය යුතුය

3. අයදුම්කරු පුද්ගලිකවම පැමිණ ලියකියවිලි ඉදිරිපත් කල යුතු අතර, ඔහු/ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) ඉදිරිපත් කල යුතුය.

4. ඉහත සියලු ලේඛණවල ඡායා පිටපත බැගින්ද ඉදිරිපත් කල යුතුය.

මේ සමග ඉදිරිපත්කරන ලේඛණ

(අදාල කොටුව තුල ලකුණු කරන්න) සහතික ප්‍රමාණය

<input type="checkbox"/>	උප්පැන්න සහතික.	<input type="checkbox"/>
<input type="checkbox"/>	විවාහ සහතික.	<input type="checkbox"/>
<input type="checkbox"/>	දික්කසාද සහතික.	<input type="checkbox"/>
<input type="checkbox"/>	ආදායම් සහතික	<input type="checkbox"/>
<input type="checkbox"/>	අධ්‍යාපන සහතික	<input type="checkbox"/>
<input type="checkbox"/>	(a) වෙනත් සහතික.....	<input type="checkbox"/>
<input type="checkbox"/>	(b).....	<input type="checkbox"/>
<input type="checkbox"/>	(c).....	<input type="checkbox"/>

අයදුම්කරුගේ නම සහ ඉතාලි ලිපිනය :-.....

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයේ අංකය:- N.....

දුරකතන අංකය:-.....

මේ සමග ඉදිරිපත් කරන ලියවිලි සත්‍ය ලියවිලි බවටත් ව්‍යාජ ඒවා නොවන බවටත් සහතික කරමි. මේ සමග ඉදිරිපත් කරන ලියවිලි සත්‍ය නොවන බවට තහවුරු වුවහොත් මා විසින් ගෙවන මුදල ආපසු මා හට නොලැබෙන බවද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධව මා හට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කල හැකි බවද දනිමින් පහත අත්සන් කරමි

දිනය:- අත්සන:.....